

පස්සර ප්‍රාදේශීය සභාව
බදුල්ල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2014 මැයි 08 දින විගණනය සඳහා ඉදිරිපත් කරන ලද අතර ඉකුත් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2013 අප්‍රේල් 11 දින ඉදිරිපත් කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2014 සැප්තැම්බර් 16 දින සභාවේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලදී.

1.2 මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට පස්සර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

- (අ) සමාලෝචිත වර්ෂය තුළ උපමාන පාදක ආධාර යටතේ ක්‍රියාත්මක කර තිබූ කර්මාන්ත 02 ක් සඳහා සමාලෝචිත වර්ෂය තුළ දීම පළාත් සභාවෙන් රු.184,871 ක් ලැබී තිබූ අතර, එයින් රු.166,384 ක් කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා තිබුණි. වර්ෂය අවසානයට ණයගැතියන් යටතේ හා ණයහිමියන් යටතේ රු.184,871 බැගින් ගිණුම්ගත කර තිබූ බැවින් ණයගැති ශේෂය රු.184,871 ක් හා ණයහිමි ශේෂය රු.166,384 ක් බැගින් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ආ) පස්සර ළමා උද්‍යානයට ක්‍රීඩා උපකරණ ලබාදීම සඳහා 2013 ඔක්තෝබර් මසදී රු.247,695 ක් ගෙවා තිබුණද, සමාලෝචිත වර්ෂය අවසානයට ණයහිමියන් යටතේ රු.300,000 ක් ගිණුම්ගත කර තිබූ බැවින් ණයහිමි ශේෂය රු.52,305 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.4,488,060 ක් වූ සේවක ණය ශේෂය රු.4,473,060 ක් ලෙස රු.15,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂය අවසානයට රු.134,768 ක් වූ ජල හා වෙනත් ගබඩා අයිතමයන්ගේ වටිනාකම රු.104,839 ක් ලෙස රු.29,929 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

1.3.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු. 15,799,024 ක් වූ අතර, ගෙවිය යුතු ගිණුම් ශේෂ වල වටිනාකම රු.9,089,002 ක් විය.

1.3.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

රු.20,901,162 ක් වටිනා ගිණුම් විෂයයන් 09 ක් විස්තරාත්මක උපලේඛණ හා ශේෂය තහවුරු කරන සමීක්ෂණ මණ්ඩල වාර්තා ඉදිරිපත් නොවීම නිසා විගණනයේ දී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

1.3.4 නීති, රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවීම

විගණනයේ දී නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 217 හා 218	සභාව සතු හා සභාව විසින් ප්‍රයෝජනයට ගන්නා සියලුම ඉඩම් හා ගොඩනැගිලි සෑම වර්ෂයකටම වරක් පරීක්ෂා කරවීමට සභාපතිවරයා විසින් කටයුතු කර නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 371	2006 වර්ෂයට පෙර අවස්ථා දෙකකදී දෙන ලද අත්තිකාරම් රු.64,496 ක් මුදල් රෙගුලාසි ප්‍රකාරව පියවා ගැනීමට කටයුතු කර නොතිබුණි.
(ඇ) 1980 දෙසැම්බර් 31 දින හා අංක 1980/46 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය	පස්සර සතිපොල භූමියේ පිහිටි කඩ කාමර 20 ක් සඳහා චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව මාසික බදු කුලී තක්සේරුවක් සිදුකර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.8,783,025 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.9,027,861 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ ශුද්ධ අඩුවීම රු.244,836 ක් විය.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ ශුද්ධ අඩුවීම රු.244,836 ක් වූ අතර, ඒ පිළිබඳ විග්‍රහයක් පහත දැක්වේ.

පුනරාවර්තන ආදායම	2013	2012	විචලනය
	රු.	රු.	රු.
වරිපනම් හා බදු	2,919,897	2,850,907	68,990
කුලී	10,507,086	10,265,563	241,523
බලපත්‍ර ගාස්තු	1,492,878	1,558,387	(65,509)
සේවා සඳහා ගාස්තු	652,659	575,392	77,267
වරෙන්තු ගාස්තු හා දඩ	3,878,885	1,588,440	2,290,445

2.3.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2013 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු පහත පරිදි වේ.

	රු.
උසාවි දඩ	5,086,965
මුද්දර ගාස්තු	2,335,317

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

- (අ) 1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 "අ" වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, පරිසර බලපත්‍ර ලබාගත යුතු සහා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ව්‍යාපාර, විධිමත් සමීක්ෂණයකින් හඳුනාගෙන නොතිබූ අතර, පරිසර බලපත්‍ර ලබාදී තිබූ ව්‍යාපාර 06 කට අදාළව එම බලපත්‍රවල වලංගු කාලසීමාව ඉක්මවා තිබුණද, නව බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුකර නොතිබුණි.
- (ආ) 2013 වර්ෂයට අදාළව සිදුකරන ලද සමීක්ෂණයේ දී හඳුනාගන්නා ලද පොත් 333 ක උණනාවය සම්බන්ධයෙන් 2004 ජනවාරි 26 දිනැති ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ වක්‍රලේඛ අංක 2004/පුස්/1 හි සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (ඇ) සභාව විසින් බදුදී තිබූ කඩ කාමර 03 ක් සඳහා අදාළ බදුකරුවන් විසින් ගෙවීම් පැහැර හැර ඇති විදුලි ගාස්තු රු.56,626 ක් සහ අරමුදලින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවා තිබූ අතර, සමාලෝචිත වර්ෂය අවසාන වන විටද එය අදාළ පාර්ශවයන්ගෙන් සභාවට අයකර ගෙන නොතිබුණි.
- (ඈ) 1996 සහ 2004 වර්ෂවලදී සභාවට ආදායම් වශයෙන් ලැබී අගරු වී තිබූ රු. 69,212 ක් වටිනා වෙක්පත් 03 ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 189 විධිවිධාන ප්‍රකාරව කටයුතු කර එම වටිනාකම සභාවට අයකර ගෙන නොතිබුණි.

3.2 නිශ්ක්‍රීය / උණ උපයෝජිත වත්කම්

1995 වර්ෂයේ දී හමුදා ක්‍රියාත්මක රාජකාරි සඳහා රැගෙන ගොස් 2009 වර්ෂයේ දී නැවත සභාවට භාරදෙන ලද කැබ් රථය අබලන් තත්වයෙන් සහා අංගනයේ ගාල්කර තිබුණි.

4. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර තිබූ අයවැය ලේඛණය සමඟ තර්ෂ දත්තයන් සැසඳීමේ දී ඇතැම් ආදායම් හා වියදම් විෂයයන් සම්බන්ධයෙන් සැලකිය යුතු විචලනයන් වූ බැවින්, අයවැය ලේඛණය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

පුනරාවර්තන ආදායම් ප්‍රතිශතය	අයවැයගත	තථ්‍ය	විචලනය	විචලන
-----	-----	-----	-----	-----
	රු.	රු.	රු.	%
වරිපනම් හා බදු	3,240,000	2,919,897	320,103	9.8
කුලී	12,020,000	10,507,086	1,512,914	12.5
බලපත්‍ර ගාස්තු	1,357,000	1,492,878	135,878	10.0
සේවා සඳහා ගාස්තු	972,000	652,659	319,341	32.8
වරෙන්තු ගාස්තු හා දඩ	4,067,000	3,878,885	188,115	4.6
වෙනත් ආදායම්	4,491,000	2,571,805	1,919,195	42.7
ආදායම් ආධාර	14,779,000	16,710,749	1,931,749	13.0
ප්‍රාග්ධන ආධාර	4,893,000	8,190,991	3,297,991	67.4
පුනරාවර්තන වියදම්				

වැටුප් හා වේතන	22,778,000	23,296,893	518,893	2.2
ගමන් වියදම්	797,000	504,057	292,943	36.7
සැපයුම් හා උපකරණ	2,887,000	2,147,911	739,089	25.6
ප්‍රාග්ධන වත්කම් අළුත්වැඩියා හා නඩත්තුව	1,995,000	1,269,308	725,692	36.3
ප්‍රවාහන සම්බන්ධතා හා ආවශ්‍යක සේවා	2,170,000	1,268,405	901,595	41.5
ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර	1,444,000	776,294	667,706	46.2
විශ්‍රාම වැටුප්, විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිභෝගික	878,000	688,065	189,935	21.6
ප්‍රාග්ධන වියදම්	12,870,000	14,295,545	1,425,545	11.0

5. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

(අ) ආදායම් පරිපාලනය

(ආ) අයවැය පාලනය